

ව්‍යාපෘති වාර්තාව

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව, සවිබල ගැන්වූ අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට දායක කර ගැනීම

1. හැඳින්වීම

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇති සවිබලගැන්වූ අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ලක්ෂ තුනක් සහ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් ලක්ෂයක් 2025 වර්ෂය තුළ සවිබල ගැන්වීමට යෝජිතය. එම වැඩසටහන මානසිකව, සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පවුල් ඇතිකිරීමේ පුරෝගාමී වැඩසටහනක් වන අතර පහත සඳහන් ආකාරයට ප්‍රජාව සවිබල ගැන්වීමට අදහස් කර ඇත.

- ජීවනෝපාය ප්‍රවර්ධනය - ස්වයං රැකියා, රැකියා අවස්ථාවන් ලබාදීම.
- මූල්‍ය සාක්ෂරතාවය ඇති කිරීම.
- සංවිධාන ගත වූ ප්‍රජාවක් නිර්මාණය කිරීම.
- දායකත්ව විශ්‍රාම සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රමයක් සඳහා යොමු කර , අදාළ බලගැන්වූ ප්‍රජාවගේ තිරසාර බව සහතික කිරීම .

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයකදී වයස්ගත වූ පසු විශ්‍රාම වැටුපක් සහ කලත්‍රයන් හා දරුවන් වෙනුවෙන් ආර්ථික සමාජීය හා සෞඛ්‍ය අයිතිවාසිකම් තහවුරු කෙරේ.

දැනටමත් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මෙවැනි දායක විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රම ක්‍රියාත්මක කරනු ලබන අතර, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය එකම අමාත්‍යාංශයක අධීක්ෂණය යටතේ කටයුතු කරනු ලබයි. සවිබල ගැන්වූ සවිබලගැන්වූ අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ඔවුන්ට දරාගත හැකි දායකත්ව මුදලකට රජයේ ආරක්ෂාව යටතේ විශ්‍රාම වැටුපක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වේ.

දීප ව්‍යාප්තව රාජකාරි කටයුතු සිදුකරන 8,000 ක් පමණ වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා එම එක් නිලධාරියෙකුගෙන් කුටුම්භ 50 ක් ආවරණය කිරීම ඉලක්ක කොට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය වසර 5ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර දැනටමත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම වලට දායක කිරීම් සිදු කරන බව සතුටින් දැනුම් දෙමු.

2. ව්‍යාපෘති අරමුණු

- i. දායකත්ව විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් තුළින් සවිබලගැන්වූ අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සමාජ ආරක්ෂණය තිරසාර කිරීම.
- ii. දායකත්වලාභීන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සැලසීම.

3. ඉලක්ක ගත කණ්ඩායම

සවිබලගැන්වූ අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා මෙම යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට අපේක්ෂා කරයි.

4. විශ්‍රාම වැටුප් සැලසුමේ මූලික අංග

4.1. සුදුසුකම්

- i. වයස : වයස අවුරුදු 18ත් - 59ත් අතර විය යුතුය.
- ii. ප්‍රතිලාභ සීමාවන් : සාමාජිකත්වය ලැබිය හැකි අවම විශ්‍රාම වැටුප වර්තමාන වටිනාකම අනුව රු.17,000 කි. ඊට වැඩි ඕනෑම වටිනාකමක මාසික විශ්‍රාම වැටුප් සැලසුමක් ලබාගැනීමේ හැකියාව ඇත.

ඔප්පුව කල්පිරුණු සාමාජිකයකු (වයස අවුරුදු 60 ඉක්මවූ) වෙත සිය ජීවිතාන්තය දක්වා ගිවිසගත් විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලැබේ. සාමාජිකයකු විසින් සියලු වාරික මුදල් නිසි පරිදි ගෙවා ඇති විට 100% ක විශ්‍රාම වැටුපක් හිමිවේ.

ගිණුම කල්පිරෙන අවස්ථාවේදී ශුද්ධ ගිණුම් ශේෂය විශ්‍රාම වැටුපට සාපේක්ෂව 75% ත් 100% ත් අතර පවතී නම් එම වාරික මුදලට අනුරූපව ගළපන ලද විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාව විශ්‍රාමිකයාට පවතී.

4.2. සාමාජික වාරික මුදල් දායකත්ව විස්තර

වාරික ගෙවීම : තෝරාගන්නා විශ්‍රාම වැටුප් සැලසුමට අදාළ සම්පූර්ණ වාරික මුදල ගෙවීම සාමාජිකයා විසින් සිදු කළ යුතුය. .(වගු අංක 01)

5. විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ

ඉලක්කගත සවිබලගැන්වූ අස්වැසුම සහ සමෘද්ධි ප්‍රතිලාභ කණ්ඩායම්වල ආර්ථිකමය පසුබිම, ජීවන රටාව සහ සමාජ ආරක්ෂණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සකස් කර ඇත.

වගු අංක 01. විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ

අනු අංකය	ප්‍රතිලාභය ක්ෂේත්‍රය	ප්‍රතිලාභය
1	විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාව	දායකයාට වයස අවුරුදු 60න් පසුව ජීවිතාන්තය දක්වා මාසිකව විශ්‍රාම වැටුප.
අතිරේක ප්‍රතිලාභ		
2	කලත්‍රයා/පසු උරුම ප්‍රතිලාභ පසු උරුමකරුවන් සඳහා ප්‍රතිලාභ /යැපෙන්නන් සඳහා ප්‍රතිලාභ	දායකයා වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම වැටුප් ලබාගන්නා අවස්ථාවේදී අවුරුදු 80ට පෙර මරණයට පත්වුවහොත් කලත්‍රයාට හෝ නම්කළ පසු උරුමකරුට දායකයාගේ වයස 80 වන තෙක් විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ. දායකයාගේ වයස අවුරුදු 60ට පෙර (විශ්‍රාම ලැබීමට පෙර) මරණයට පත් වන විට දායකයා වෙනුවෙන් රු. 25,000/-ක උපරිමයක් දක්වා වූ මරණ පාරිතෝෂිකයක් (වගු අංක 2) සහ දායකයාගේ නමින් තැන්පත්ව ඇති ශුද්ධ දායක මුදල පසු උරුමකරුවන් වෙත හිමිවේ.
3	ස්ථීර අර්ධ අබලතා ප්‍රතිලාභ	I. හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් වශයෙන් යම් දායකයකු - එක් ඇසක පෙනීම නැති වීම - එක් අතක් නැති වීමෙන් හෝ එක් අතක් ස්ථීර වශයෙන් අබලතාවයට පත්වීම හෝ - එක් පාදයක් නැතිවීමෙන් හෝ එක් පාදයක් ස්ථීර වශයෙන් අබලතාවයට පත්වීම, එම දායකයා ස්ථීර අර්ධ අබලතාවයට පත්වූවකු ලෙස සැලකේ. II. ප්‍රතිලාභය විශ්‍රාම ලැබීමට පෙර දායකයා ස්ථීර අර්ධ අබලතාවයකට පත්වුවහොත් එකවර ගෙවනු ලබන රු. 6,000.00 සිට 25,000.00 දක්වා අර්ධ අබලතා පාරිතෝෂිකයක්(වගු අංක 2) සහ අදාළ වාරික මුදල් නොකඩවා ගෙවන්නේ නම්, විශ්‍රාම ලබන වයසේ සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුපක් ලබාගත හැකිය. පාරිතෝෂිකය ලබාගෙන යෝජනා ක්‍රමයෙන් ඉවත් වන්නේ නම් පාරිතෝෂිකය සමග දායකයාගේ නමින් තැන්පත්ව ඇති ශුද්ධ දායක මුදල ද ආපසු ගෙවනු ලැබේ.
4	ස්ථීර පූර්ණ අබලතා ප්‍රතිලාභ	I. යම් හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් වශයෙන් යම් දායකයෙකු - අත් දෙකම නැතිවීමෙන් හෝ අත් දෙකම ස්ථීර වශයෙන් අබලතාවයට පත් වීමෙන් - පා දෙකම නැති වීමෙන් හෝ පා දෙකම ස්ථීර වශයෙන් අබලතාවයට පත් වීමෙන් - ඇස් දෙකේම පෙනීම නැති වීමෙන් - බෙල්ලෙන් පහළ පූර්ණ පක්ෂඝාතයකට ලක් වීමෙන්, පීඩාවකට පත්වන අවස්ථාවක දායකයා ස්ථීර වශයෙන්ම පූර්ණ ආබාධිත තත්වයකට පත්වූවකු ලෙස සලකනු ලැබිය යුතුය. II. ප්‍රතිලාභය

		විශ්‍රාම ලැබීමට පෙර දායකයා ස්ථිර පූර්ණ අඛණ්ඩතාවයකට පත්වුවහොත් තම කැමැත්ත පරිදි එකවර ගෙවනු ලබන රු. 12,000.00 සිට 50,000.00 දක්වා පූර්ණ අඛණ්ඩතා පාරිතෝෂිකයක් (වගු අංක 2) හෝ අඛණ්ඩතාවයට පත්වූ දින සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුපක් ලබාගත හැකිය. පාරිතෝෂිකය ලබාගෙන යෝජනා ක්‍රමයෙන් ඉවත් වන්නේ නම් පාරිතෝෂිකය සමග දායකයාගේ නමින් තැන්පත්ව ඇති ශුද්ධ දායක මුදල ද ආපසු ගෙවනු ලැබේ.
5	ශුද්ධ දායක මුදල ආපසු ගෙවීම	I. ඔප්පුව කල්පිරෙන අවස්ථාවේ දී, a. ගෙවිය යුතු මුළු වාරික සංඛ්‍යාවෙන් 25% ත් 75% ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇත්නම්, ගෙවූ මුදල් ඊට අදාළ පොළියද සමග (ශුද්ධ දායක මුදල) සාමාජිකයාට ආපසු ගෙවනු ලැබේ. b. ගෙවිය යුතු මුළු වාරික සංඛ්‍යාවෙන් 75% ත් 100% ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇත්නම්, ඊට අනුරූපව ගළපන ලද විශ්‍රාම වැටුපක් ගෙවනු ලැබේ. c. ගෙවිය යුතු මුළු වාරික සංඛ්‍යාවෙන් 25% කට වඩා අඩුවෙන් ගෙවා ඇත්නම්, ගෙවූ මුදල් මණ්ඩලය සතු වේ. II. සාමාජිකයා රජයේ විශ්‍රාම වැටුප් හිමි රැකියාවක් සඳහා මාරුවීමකදී හෝ පූර්ණකාලීන විදේශගත වීමකදී යෝජනා ක්‍රමයෙන් ඉවත් වී ශුද්ධ දායක මුදල පොළියද සමග ලබාගත හැකිය.

5. යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

- සමාද්ධි ප්‍රජාමූල බැංකු, බැංකු සමිති, මූල්‍යස්ථාන කළමණාකරුවන්ගේ මෙහෙයවීම යටතේ සමාද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සවිබලගැන්වූ අස්වැසුම හා සමාද්ධි ප්‍රතිලාභීන් විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බඳවා ගැනීම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් මට්ටමේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා සමාද්ධි සංවර්ධන නිලධාරීන් හා එකතුව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම.
- සවිබලගන්වන ලද සමාද්ධි සහ සවිබලගැන්වූ අස්වැසුම ප්‍රතිලාභීන් බඳවා ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරීන්ගේ සහභාගිත්වය ලබා ගැනීමේ හැකියාව පවතී.
- ඉදිරි අනාගතයේදී මාර්ගස්ථ ක්‍රමයට තොරතුරු තාක්ෂණය ඔස්සේ සකස් කරනු ලබන යෙදවුමට ප්‍රවිශ්ඨ වීමේ පහසුකම සමාද්ධි සංවර්ධන නිලධාරීන් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ලබා දෙනු ඇත.

වගු අංක 1- සමාජ ආරක්ෂණ දායකත්ව වීග්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ රු.17,000 ක මාසික වීග්‍රාම වැටුපක් සඳහා මුලික වාරික වගුව

වයස (අවුරුදු)	මාසික වාරික මුදල	මාසික වාරික සංඛ්‍යාව	ප්‍රවේශන මාසික වාරික මුදල	ප්‍රවේශන මාසික සංඛ්‍යාව	වසර 25ක් තුළ දී වාර්ෂික වාරික 25කින්	වසර 20ක් තුළ දී වාර්ෂික වාරික 20කින්	වසර 15ක් තුළ දී වාර්ෂික වාරික 15කින්	වසර 10ක් තුළ දී වාර්ෂික වාරික 10කින්	වසර 5ක් තුළ දී වාර්ෂික වාරික 5කින්	එකවර ගෙවන්නේ නම් මුදල
	(රු.)		(රු.)		(රු.)	(රු.)	(රු.)	(රු.)	(රු.)	(රු.)
18	680	504	1700	168	6800	7225	8075	9775	15725	64600
19	680	492	1870	164	7225	7650	8500	10625	17000	69700
20	680	480	2040	160	8075	8500	9350	11475	18700	76500
21	850	468	2210	156	8925	9350	10200	12750	20400	83300
22	850	456	2380	152	9775	10200	11050	13600	22100	90100
23	850	444	2550	148	10625	11050	12325	14875	24225	98600
24	1020	432	2890	144	11475	11900	13175	16575	26350	107100
25	1020	420	3060	140	12325	13175	14450	17850	28900	117300
26	1190	408	3400	136	13600	14450	15725	19550	31450	127500
27	1360	396	3740	132	14875	15725	17425	21250	34425	139400
28	1360	384	4080	128	16150	17000	18700	23375	37400	151300
29	1530	372	4420	124	17425	18700	20400	25075	40800	164900
30	1700	360	4930	120	19125	20400	22525	27625	44625	180200
31	1700	348	5100	116	20825	20400	24650	30175	48450	197200
32	1870	336	5610	112	22950	24225	26775	32725	53125	214200
33	2210	324	6290	108	25075	26350	28900	35700	57800	234600
34	2380	312	6800	104	27200	28475	31875	39100	62900	255000
35	2550	300	7650	100	29750	31450	34850	42500	68850	278800
36	2890	288	8330	96	-	34000	37825	46750	75225	304300
37	3230	276	9350	92	-	37400	41225	51000	82025	331500
38	3570	264	10370	88	-	40800	45050	55675	89675	362100
39	3910	252	11560	84	-	44625	49300	60775	97750	396100
40	4420	240	12750	80	-	48875	53975	66300	106675	431800
41	4930	228	14280	76	-	-	-	72250	116875	472600
42	5440	216	15980	72	-	-	-	79050	127500	515100
43	6120	204	18020	68	-	-	-	86700	139400	562700
44	6800	192	20230	64	-	-	-	94775	152575	615400
45	7480	180	21930	60	-	-	-	103700	166600	673200
46	8500	168	24990	56	-	-	-	113900	182750	736100
47	8500	156	24990	52	-	-	-	113900	182750	736100
48	9690	144	28560	48	-	-	-	124525	199750	805800
49	11050	132	32980	44	-	-	-	136850	218875	880600
50	12920	120	38250	40	-	-	-	150025	240125	965600
51	13770	108	40970	36	-	-	-	-	263075	1057400
52	16320	96	48620	32	-	-	-	-	288575	1159400
53	19720	84	58650	28	-	-	-	-	317050	1271600
54	24310	72	72080	24	-	-	-	-	348500	1394000
55	30600	60	90950	20	-	-	-	-	383350	1531700
56	40290	48	119680	16	-	-	-	-	-	1683000
57	56440	36	167790	12	-	-	-	-	-	1851300
58	29080	24	264690	08	-	-	-	-	-	2038300
59	187000	12	556410	04	-	-	-	-	-	2245700

ප්‍රතිලාභ

- * වියය අවු. 60 සිට ජීවිතාන්තය දක්වා මාසික ජලාම වැටුපක්
- * දායකතා ජලාමකයෙකු ලෙස අවු. 80 සම්පූර්ණ ජීවම පෙර මියගියහොත්
 - කලත්තා ජීවත්ව සිටීමේ දායකතාව අවු. 80 සම්පූර්ණ වන තෙක් වූ ඉතිරි කාලය සඳහා කලත්තාට මාසික ජලාම වැටුපක්
 - කලත්තා නොමැති නම් දායකතාගෙන් පසු දැමීමකරුවන්ට දායකතාගේ නමින් තැන්පත්ව ඇති ඉතිරි මුදලට සමාන එකවර ගෙවනු ලබන පාරිතෝෂිකයක්
- * ස්ථිර අර්ධ අභිලතාවයට පත්වූ ජීව වියස අනුව ගැලපු පාරිතෝෂිකයක් සහ නියමිත පරිදි ජලාම වැටුප
- * ස්ථිර පූර්ණ අභිලතාවයකට පත්වූ ජීව වියස අනුව ගැලපු පාරිතෝෂිකය සහ ශුද්ධ දායක මුදල හෝ පූර්ණ අභිලතාවයට පත්වූ දින සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික ජලාම වැටුප
- * ජලාම වැටුප ලැබීමට පෙර දායකතා මියගියහොත් ඔවුන්ගේ ශරණන්තර්ට එකවර ගෙවනු ලබන පාරිතෝෂිකයක්

අභිලාෂය හා මරණය සිදුවූ විට ගෙවීම

“ආ” උපමේධනය

I වන තීරය	II වන තීරය	III වන තීරය	IV වන තීරය	V වන තීරය
සෝපාන ක්‍රමයට වැදෙන අවස්ථාවේ උපන් දිනයට වයස (අවුරුදු වලින්)	අඛණ්ඩතාවය හෝ මරණය සිදුවන පිටි වයස	සිටිට් වයසෙන් ප්‍රථම අඛණ්ඩත තත්ත්වයක් ඇති වූ අවස්ථාවක එකවර ගෙවන පාරිතෝෂිකය	සිටිට් වයසෙන් අරබි අඛණ්ඩත තත්ත්වයක් ඇති වූ අවස්ථාවක එකවර ගෙවන පාරිතෝෂිකය	මරණය සිදුවූ අවස්ථාවක එකවර ගෙවන පාරිතෝෂිකය
18 සිට 54 දක්වා	අඛණ්ඩතාවය හෝ මරණය සිදුවන අවස්ථාවේ ඊළඟ උපන් දිනයට වයස 18 සිට 33 දක්වා 34 සිට 43 දක්වා 44 සිට 51 දක්වා 52 සිට 56 දක්වා 57 සිට 60 දක්වා	රු. ශත 50,000.00 40,000.00 30,000.00 20,000.00 16,000.00	රු. ශත 25,000.00 20,000.00 15,000.00 10,000.00 8,000.00	රු. ශත 25,000.00 20,000.00 15,000.00 10,000.00 8,000.00
55 සිට 59 දක්වා	සාමාජිකත්වය ප්‍රදානය කළ දිනයේ සිට දායක මුදල් ගෙවීමේ කාලසීමාවේ අවසානය දක්වා වූ කාලසීමාව තුළ	12,000.00	6,000.00	6,000.00

(2006.09.15 දිනැති අංක. 1464/5 අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් උපුටාගත්තකි.)

